

ක්‍රේත්‍රා අධ්‍යයන වාරිකා හා සම්බන්ධ මාර්ගෝපදේශ

01. ක්‍රේත්‍රා අධ්‍යයන වාරිකාව ආරම්භ කිරීමට පෙර එයට අදාළ මාර්ගෝපදේශ අනුව, අදාළ ආකෘති පත්‍ර (අරුමුණුම 1) හාවිත කොට පර්යේෂණ හා ප්‍රකාශන කමිටුවෙන් පූර්ව අනුමැතිය ලබාගත යුතු වේ.
02. ක්‍රේත්‍රා අධ්‍යයන වාරිකා සඳහා වන අයදුම්පත් අදාළ අධ්‍යයන වර්ෂය ආරම්භවීමෙන් පසු එළඹීන මුල් සති දෙකක (02) කාලය තුළ පර්යේෂණ හා ප්‍රකාශන අංශයට ලැබෙන සේ එවිය යුතු වේ. ක්‍රේත්‍රා අධ්‍යයන වාරිකා අයදුම්පත් ඇගයීම සඳහා ම කැබුලු ලබන පර්යේෂණ හා ප්‍රකාශන කමිටුවේ විශේෂ රස්වීමකදී මෙම අයදුම්පත් සළකා බලනු ලැබේ. අදාළ අයදුම්පත් මෙම මාර්ගෝපදේශ අනුව ඉදිරිපත් කිරීම අපේක්ෂා කරනු ලබන අතර කමිටු අනුමැතිය ලබාගැනීමට ප්‍රමාණවත් කාලයක් ලැබෙන පරිදි වාරිකාව සඳහා දින සංවිධානය කළ යුතු වේ.
03. නියමිත කාලය තුළ ඉදිරිපත් තොකරන අයදුම්පත් යළි සළකා බලනු තොලැබේ.
04. අධ්‍යයන නිවාසු කාලය තුළ ක්‍රේත්‍රා අධ්‍යයන වාරිකා සංවිධානය තොකළ යුතුය.
05. ක්‍රේත්‍රා අධ්‍යයන වාරිකාව යාමට ඇති අවශ්‍යතාව, ක්‍රේත්‍රා අධ්‍යයන වාරිකාවේ අරුමුණු ඇගයීමට බලාපොරොත්තු වන ආකාරය, අපේක්ෂා කරන ආධාර මුදල හා එය වැය කිරීමට අපේක්ෂා කරන ආකාරය යන තොරතුරු අයදුම්පතෙහි සඳහන් කිරීමේදී පැහැදිලිවත්, විස්තරවත් ඇතුළත් කළ යුතුය.
06. ක්‍රේත්‍රා අධ්‍යයන වාරිකා සඳහා සහභාගී වන ආචාර්යවරුන් අදාළ විෂය ඒකකය ඉගැන්වීමට සම්බන්ධ ආචාර්යවරුන් පමණක් විය යුතු අතර සහභාගී වන ආචාර්යවරුන්ගේ සංඛ්‍යාව එම විෂය ඒකකය උගන්වන ආචාර්යවරයාගේ / අංශ ප්‍රධානගේ තීර්ණයේ හා පිළියාධිපතිගේ අනුමැතිය මත තීරණය විය යුතු වේ. ශිෂ්‍යයන් සහභාගී වන අවස්ථාවලදී ආචාර්යවරියක / ආචාර්යවරියන්ද අනිච්චයෙන් සහභාගී විය යුතු වේ.
07. වාරිකාව සඳහා අයදුම් කිරීමේදී පැහැදිලි හා ප්‍රමාණවත් විස්තර සහිතව මුදල වියදුම් කිරීමට අපේක්ෂා කරන ආකාරය ද සඳහන් මුදල ඇස්කමීන්තුවක් ඉදිරිපත් කළ යුතුය. එම වියදුම් විශ්වවිද්‍යාලයිය මුදල රෙගුලාසිවලට අනුකූල වන සේ කළ යුතු වේ.
08. අනුමත ක්‍රේත්‍රා අධ්‍යයන වාරිකා සඳහා අත්තිකාරම මුදල ලබාගැනීමේ ව්‍යුවර්පත් නිසි පරිදි සම්පූර්ණ කර අදාළ අනුමැතින් සහිතව ක්‍රේත්‍රා අධ්‍යයන වාරිකාව යොදෙන දිනට දින 07කට පෙර ගෙවීම් අංශය වෙත ඉදිරිපත් කළ යුතු ය.
09. ක්‍රේත්‍රා අධ්‍යයන වාරිකා සඳහා බාහිර ආයතනවලින් වාහන ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම්, මිල ගණන් කැදිවීමේ කුමවේදය අනුව ප්‍රවාහන අංශය විසින් එම කාර්යය කළ යුතු බැවින්, ඒ බව ප්‍රවාහන අංශය වෙත ක්‍රේත්‍රා අධ්‍යයන වාරිකාවහි යොදෙන දිනට දින 14කට පෙර දිය යුතු ය.
10. ක්‍රේත්‍රා අධ්‍යයන වාරිකා අයදුම්පත් ඉදිරිපත් කිරීමේ දී එම ක්‍රේත්‍රා අධ්‍යයන වාරිකාව අයත්වන විෂය ඒකකය හා එම විෂයය සඳහා ක්‍රේත්‍රා අධ්‍යයන වාරිකාවේ අදාළ හාවය පැහැදිලි ලෙස දක්විය යුතු ය.
11. වැය කරනු ලබන මුදල (සාධාරණීකරණය කළ හැකි වන පරිදි) පහත සඳහන් ආකාරයේ කටයුතු සඳහා පමණක් වැය කළ හැකි ය.
 - i) ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම සඳහා (ප්‍රවාහන අංශය විසින් යෝජිත ආකෘති පත්‍ර හාවිත කොට)
 - ii) ප්‍රවේශ පත්‍ර ගාස්තු, රථ ගාල් කිරීම සඳහා වන ගාස්තු (වාරිකාවට අදාළ ස්ථාන සඳහා පමණක්) විශේෂ අවස්ථාවලදී අමතර ප්‍රවාහන කටයුතු සඳහා (ක්‍රේත්‍රා අධ්‍යයනය සඳහා මුහුද හෝ මිරිදිය ජාලයවල බෝටුව මගින් යැම් ආදි වශයෙන්)

- iii) වාරිකාවේ අරමුණුවලට අදාළ ජ්‍යාරැප, පටිගත කිරීම් සඳහා වන වියදම්, වාරිකාවට අදාළ වන අවස්ථාවලදී මාර්ගෝපදේශකවරුන් හා ක්ෂේත්‍ර සභායකවරුන් සඳහා ගාස්තු.
- iv) නවාතැන් පහසුකම් සඳහා වන වියදම් අයි වශයෙනි.
- v) වාරිකාව වෙනුවෙන් අනුමත මුදල් ආහාර පාන සඳහා හාවිතා කළ නොහැකි වේ.
- vi) වාරිකාව සඳහා යොදාගනු ලබන විශ්වවිද්‍යාලයේ රියලුරු මහතුන්ට හා රිය සභායකයින්ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අතිකාල සම්බන්ධයෙන් තිබුත් කර ඇති වකුලේඛනයට අනුව ගෙවීම් කටයුතු කළ යුතු වන අතර එම මුදල වාරිකාව සඳහා අනුමත මුදලින් ගෙවිය යුතු වේ.
12. ක්ෂේත්‍ර අධ්‍යයන වාරිකාව නිමවී දින 14 ක් තුළ ලබාගත් අත්තිකාරම් මුදල් පියවීම කළ යුතු වේ. සතියක කාලයක් තුළ විශ්වවිද්‍යාලය මගින් අනුමත ආකෘතිය අනුව සකස් කළ වාර්තාවක් සහ අදාළ වාරිකාව පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් පර්යේෂණ හා ප්‍රකාශන අංශය වෙත යොමු කළ යුතු වේ.
 13. ක්ෂේත්‍ර අධ්‍යයන වාරිකාවට අදාළව ක්ෂේත්‍රය තුළ විශේෂ දේශන / කෙටි පූහුණු වැඩිමුළු පැවැත්වීම අවශ්‍ය යැයි විෂය උගන්වනු ලබන ආචාර්යවරයා/වරිය, අංශ ප්‍රධාන හා තීඩායිපති තීරණය කරනු ලබන අවස්ථාවකදී එබදු දේශන / පූහුණු වැඩිමුළු සඳහා සම්පත්දායකයින්ට කරනු ලබන ගෙවීම් එම වාරිකාව සඳහා අනුමත මුදලින් විශ්වවිද්‍යාලයේ මූල්‍ය රෙගුලාසි අනුව කළ හැකි වේ.
 14. ක්ෂේත්‍ර අධ්‍යයන වාරිකාවට අදාළව පවත්වනු ලබන විශේෂ දේශනයක් හෝ වැඩිමුළුවක් සඳහා ආචාර්යවරයෙකුට පැයකට ගෙවන මුදල වැය වාර්තාවෙහි පැහැදිලි ලෙස සඳහන් විය යුතුය.
 15. අධ්‍යයන වාරිකාවට අදාළව දරන ලද සියලුම වියදම් විශ්වවිද්‍යාල මුදල් රෙගුලාසිවලට අනුකූල විය යුතුය.
 16. පසුගිය වසරේ අනුමත කරන ලද ක්ෂේත්‍ර අධ්‍යයන වාරිකා සඳහා අදාළ වාර්තාව ඉදිරිපත් කර තිබිය යුතු ය.